



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව    பிரதேச அபிவிருத்தித் திணைக்களம்    **Regional Development Department**

මෙහෙයුම් උපදෙස් අංක : RDD/PR-COVID19/2020/02 (A-01)

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව  
 ශ්‍රී ලංකා මහ බැංකුව  
 නැ.පෙ. 590  
 නො. 30, ජනාධිපති මාවත  
 කොළඹ 01

2020.04.13

සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොවූ බලපත්‍රලාභී බැංකු වෙත

මහත්මයාණෙනි/මහත්මියනි,

සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ, COVID-19 ව්‍යාප්තිය මඟින් අහිතකර බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යාපාර (MSMEs) සඳහා හඳුන්වා දෙන “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” නව ප්‍රතිමූල්‍ය පහසුකම සඳහා වූ මෙහෙයුම් උපදෙස් සංශෝධනය

සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ, COVID-19 ව්‍යාප්තිය මඟින් අහිතකර බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යාපාර (MSMEs) සඳහා හඳුන්වා දුන් “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” නව ප්‍රතිමූල්‍ය පහසුකම සඳහා 2020.04.06 දින නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් සඳහා අදාළ වේ.

මෙම ණය යෝජනා ක්‍රමය ආවරණය වන වපසරිය පුළුල් කිරීමේ සහ බලපෑමට ලක්වූ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයකට සහය වීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත තීරණ ගෙන ඇත.

- අ) “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” ව්‍යාපෘතියේ උපරිම ණය සීමාව, මෙතෙක් පැවති රුපියල් මිලියන 25 වෙනුවට මාස දෙකක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය ලෙස සංශෝධනය කිරීම.
- ආ) අංක 05/2020 දරන මුදල් මණ්ඩල චක්‍ර ලේඛනයේ, කාණ්ඩ 2 (i) හි සඳහන් COVID-19 ව්‍යාප්තියේ බලපෑමට ලක් වූ ඕනෑම ව්‍යාපාරයකට එහි විශාලත්වය නොසලකා, මෙම ව්‍යාපෘතිය යටතේ ණය පහසුකම් සපයනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” ක්‍රමය සඳහා නිකුත් කරන ලද 2020.04.06 දිනැති මෙහෙයුම් උපදෙස් අංක : RDD/PR-COVID 19/2020/02 (මින් මතු “ප්‍රධාන මෙහෙයුම් උපදෙස්” ලෙස හඳුන්වනු ලබන) මෙයින් පහත පරිදි සංශෝධනය කරනු ලැබේ.

1. ප්‍රධාන මෙහෙයුම් උපදෙස් මාතෘකාව අවලංගු කර පහත මාතෘකාව ඒ සඳහා ආදේශ කිරීම.  
 සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ, “COVID-19 ව්‍යාප්තිය මඟින් අහිතකර බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා නව ප්‍රතිමූල්‍ය පහසුකම (සෞභාග්‍යා COVID-19 පුනරුද සහන) හඳුන්වා දීම සඳහා වන මෙහෙයුම් උපදෙස්”.
2. ප්‍රධාන මෙහෙයුම් උපදෙස් හි 1 වන ඡේදය මෙයින් අවලංගු කර පහත ඡේදය ඒ සඳහා ආදේශ කෙරේ.  
 “සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ සහභාගීත්ව මූල්‍ය ආයතන (ස.මු.ආ.) ලෙස මෙතෙක් ලියාපදිංචි නොවූ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බලපත්‍රලාභී බැංකු) සඳහා මෙම සෞභාග්‍යා නව ප්‍රතිමූල්‍ය පහසුකම ක්‍රියාත්මක කිරීමේ ස.මු.ආ. ලෙස, COVID-19 ව්‍යාප්තිය මඟින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා සහන සැලසීමේ අවස්ථාව ලබා දීමට මෙම මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීම.



3. ප්‍රධාන මෙහෙයුම් උපදෙස් හි වගන්ති අංක 1.1, 1.4, 7.1, 7.2 සහ 9.1 හි සඳහන් “කිසිදු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යන වචන කාණ්ඩය වෙනුවට “ව්‍යාපාර” යන වචනය ආදේශ කිරීම.
4. ප්‍රධාන මෙහෙයුම් උපදෙස් හි වගන්ති අංක 8.1 මෙයින් අවලංගු කොට පහත වගන්තිය ආදේශ කරනු ලැබේ.

8.1 උපරිම ණය සීමාව	එක් ව්‍යාපාරයක් සඳහා මාස 2ක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය
--------------------	---

මෙම සංශෝධන 2020.04.13 දින සිට ක්‍රියාත්මක වන අතර, ප්‍රධාන මෙහෙයුම් උපදෙස් හි සඳහන්ව ඇති අනෙකුත් සියලුම නියමයන් සහ කොන්දේසි නොවෙනස්ව පවතිනු ඇත.

මෙම මෙහෙයුම් උපදෙස් පරිශීෂ්ඨයෙහි අන්තර්ගතයන් අදාළ දෙපාර්තමේන්තු/ශාඛා වෙත දැනුම් දෙන ලෙස කාරුණිකව දැනුම්දෙමි.

මෙයට විශ්වාසී,

එම්. එස්. කේ. ධර්මවර්ධන  
 අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව  
 ශ්‍රී ලංකා මහ බැංකුව

